



# ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය



## විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය

### ජපානයේ රැකියා අවස්ථා සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය

විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ IM Japan ආයතනය (International Manpower Development Organization) සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ රැකියා අවස්ථා සඳහා කාර්මික සේවාස්ථ අභ්‍යාසලාභීන් යොමු කිරීමේ වැඩසටහනට අදාළව සාත්තු සේවිකා, ෆයිබර් ෆ්ලාස් බොට්ටු කාර්මිකයින් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ වෙත ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා 2018.06.24 දින සිළුමිණ පුවත්පතෙහි සහ කාර්යාංශ වෙබ් අඩවියේ දැන්වීමක් පල කරන ලදී.

ඒ අනුව **සාත්තු සේවිකා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ සඳහා** අදාළ දැන්වීමෙහි සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්, පෙර විගමණික පුහුණුව සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ ඉදිරි පියවර 2018 ජූලි මස 02 දින පෙ.ව 07.30 වන විට බුද්ධදාස ක්‍රීඩාංගනය - පැලවත්ත, බත්තරමුල්ල පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සූදානම් කර ඇත. අදාළ රැකියා කාණ්ඩ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ඔබ පහත ලිපිලේඛන සහිතව දන්වා ඇති පරිදි සූදානම් වී සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු වන ලෙස මෙමඟින් දන්වා සිටිමු.

➤ 2018.07.02 දින ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීම

මෙදින ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අයදුම්කරුවන් පෙ.ව. 07.30වන විට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය වෙත පැමිණිය යුතු අතර පහත කරුණු අනුගමනය කල යුතුය.

- ✓ මෙහිදී පැවැත්වෙන දිවීමේ සහ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා යොමු වන සියළුම අයදුම්කරුවන් ඒ සඳහා Track Bottom , සුදු පැහැති T shirt සහ කැන්වස් සපත්තු පැළඳිය යුතුය.
- ✓ අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා යොමු වීමට සුදුසු බව තහවුරු කිරීම සඳහා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු මඟින් ලබාගත් වෛද්‍ය සහතිකයක් (Medical Fitness Certificate) රැගෙන ආ යුතුය.
- ✓ තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
- ✓ සාත්තු සේවිකා රැකියා කාණ්ඩය සඳහා ජපන්භාෂා ප්‍රවීණතාව N4 හෝ ඊට ඉහල සුදුසුකම් පිළිබඳ සහතික සහ ඒවායේ ඡයා පිටපත්.
- ✓ පාසල් හැරයාමේ සහතිකයේ මුල් පිටපත , අ.පො.ස උසස්පෙල විභාගය සඳහා පෙනී සිටි සහතිකය සහ ඒවායේ ඡයා පිටපත්

පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - බුද්ධදාස ක්‍රීඩාංගනය - පැලවත්ත, බත්තරමුල්ල

➤ 2018.07.02 දින ගණිත හැකියාව හා ජපන්භාෂා ප්‍රවීණතාවය පරීක්ෂා කිරීම

මෙදින ගණිත හැකියාව හා ජපන්භාෂා ප්‍රවීණතාවය පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පන්තිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව අවසන් කල අයදුම්කරුවන් පමණක් මෙම පරීක්ෂණය සඳහා යොමු විය යුතුය. ඒ සඳහා පහත කරුණු අනුගමනය කල යුතුය.

- 01. තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය
- 02. කළු පැහැති රැගෙන පැමිණිය යුතුය

පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  
 විගමණික පුහුණු මධ්‍යස්ථානය  
 241/1, පරණ පාර, පන්තිපිටිය  
 දු.අං - 011 2846904

**සැලකිය යුතුයි - යම් අයදුම්කරුවෙකු 2018.06.30 දින වන විට වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩයේ නොමැති සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී නොසිටී අයදුම්කරුවෙකු නම් ඔවුන් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් නොලබන බැවින් මෙදින නොපැමිණෙන ලෙස අවධාරණය කර සිටිමු.**

ඉහත සියළුම පරීක්ෂණ වලින් සමත් අයදුම්කරුවන් සඳහා 2018 ජූලි මස පළමු සතිය තුළම ඉදිරි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බැවින් පහත සඳහන් ලිපිලේඛන සුදානම් කර තබාගත යුතුය.

- 01. මේ සමඟ අමුණා ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර රැගෙන ආ යුතුය.
- 02. තම අධ්‍යාපන සුදුසුකම්, සේවා පලපුරුද්ද සහ වෘත්තීය සුදුසුකම් සනාථ කිරීම සඳහා වන සහතික.
- 03. පාසල් හැරුණුමේ සහතිකයේ මුල් පිටපත සහ එහි ඡායා පිටපතක්
- 04. පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයක්
- 05. ජපානයේ රැකියා සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට අයදුම්කරුගේ දෙමාපියන්ගෙන් හෝ නීත්‍යානුකූල භාරකරුගෙන් ලිපියක්.
- 06. අයදුම්කරු තම පවුලේ අය සමඟ පදිංචි නිවස ඉදිරිපස සිටින සමූහ ඡායාරූපයක්.

සාත්තු සේවිකා රැකියා කාණ්ඩය සඳහා අයදුම්කර පරීක්ෂණ වලින් සමත් අයදුම්කරුවන් පමණක් ඉහත ලිපිලේඛන වලට අමතරව පහත පරිදි ඡායාරූපද එදිනට රැගෙන පැමිණිය යුතුය.

- ✓ ගමන් බලපත්‍රයේ වර්ණ ඡායාරූප 02ක්
- ✓ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක් (පසුතලය සුදු වර්ණයෙන් විය යුතුය)
- ✓ 4 X 3 cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 08ක් (පසුතලය සුදු වර්ණයෙන් විය යුතුය)
- ✓ 2.5 X 2.5 cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක් (පසුතලය සුදු වර්ණයෙන් විය යුතුය)
- ✓ 2 X 2 cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03ක් (පසුතලය සුදු වර්ණයෙන් විය යුතුය)

**සැලකිය යුතුයි - සියළුම පරීක්ෂණ වලින් සමත් අයදුම්කරුවන් මාස 04ක පූර්ණ කාලීන තේවාසික පෙර විගමණික පුහුණුවක් (ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට පෙර) සම්පූර්ණ කල යුතු බැවින් මේ වන විට රැකියා වල නියුතු අය මේ සඳහා ඉල්ලුම් කර ඇත්නම් ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන කටයුතු කරන මෙන් වැඩිදුරටත් අවධාරණය කරමු.**

වැඩි විස්තර සඳහා, කලමණාකරු  
 අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය  
 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  
 දු.අංක - 011 2791814, 011 4388295  
 විද්‍යුත් තැපෑල - mgr\_mkt@slbfe.lk